

වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය

පසුගිය වසර සමඟ සසඳන විට 1988 දී විදේශ වෙළෙඳ අංශයේ වර්ධන ක්‍රියාවලිය අයහපත් විය. විගැහි වටිනාකම අනුව අපනයන වටිනාකම, 1987 වර්ෂයේ සියයට 4 ක වර්ධනය සමඟ සසඳන විට සියයට 2 කටත් අඩු සුළු ප්‍රමාණයකින් පමණක් වැඩි විය. තවද, 1987 දී සියයට 4 කින් පහත වැටුණු ආනයන වියදම, 1988 දී සියයට 5 කින් ඉහළ නැඟුණි. එම නිසා පසුගිය වසරේ සියයට 18 කින් සංකෝචනය වූ වෙළෙඳ හිඟය 1988 දී සියයට 12 කින් ඉහළ නැඟුණි.

අපනයන ඉපයීම්වල මන්දගාමී වර්ධනයට ප්‍රධාන හේතුව වූයේ පොල් නිෂ්පාදිත, රෙදිපිළි හා ඇඟළුම් සහ බණිප් තෙල් නිෂ්පාදිතයන්ගේ ඉපයීම් පහත වැටීමය. රබර්, සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත, මැණික් සහ අනෙකුත් කාර්මික අපනයනයන්ගේ ඉපයීම්වල වැඩි වීම, 1988 වර්ෂයේ දී සැලකිය යුතු සමස්ත අපනයන වර්ධනයක් වාර්තා කිරීමට ප්‍රමාණවත් නොවීය.

තාවකාලික රේගු සංඛ්‍යාවලට අනුව, 1988 වසරේ ආනයන වියදම රුපියල් දශ ලක්ෂ 70,320 (විගැහි දශ ලක්ෂ 1,645) ක් වූ අතර අපනයන ඉපයීම් රුපියල් දශ ලක්ෂ 47,092 (විගැහි දශ ලක්ෂ 1,101) ක් විය. ඒ අනුව වෙළෙඳ හිඟය රුපියල් දශ ලක්ෂ 23,228 (විගැහි දශ ලක්ෂ 543) ක් විය. වාර්තා කිරීම සම්බන්ධයෙන් සිදු වන කාල පමාවන් සහ අනෙකුත් අතපසු වීම්වලට අදාළව රේගු සංඛ්‍යා ගලපනු ලැබීමෙන් පසුව, මුළු අපනයන වටිනාකම රුපියල් දශ ලක්ෂ 46,928 (විගැහි දශ ලක්ෂ 1,097) ක් ද, මුළු ආනයන රුපියල් දශ ලක්ෂ 71,200 (විගැහි දශ ලක්ෂ 1,665) ක් ද විය. මෙසේ ගලපන ලද සංඛ්‍යාවලට අනුව, වෙළෙඳ හිඟය 1987 දී රුපියල් දශ ලක්ෂ 19,396 (විගැහි දශ ලක්ෂ 509) සිට 1988 දී රුපියල් දශ ලක්ෂ 24,272 (විගැහි දශ ලක්ෂ 568) දක්වා සියයට 12 ක වැඩි වීමක් පෙන්වීය.

1.29 සංඛ්‍යා සටහන

වෙළෙඳ තුලනය 1986 - 1988

රුපියල් දශ ලක්ෂ (වරහන් තුළ විගැහි දශ ලක්ෂ)

වර්ෂය	ආනයන(අ)		අපනයන(ආ)		වෙළෙඳ තුලනය	
	රේගු	ගලපන ලද	රේගු	ගලපන ලද	රේගු	ගලපන ලද
1986 ..	51,282 (1,559)	54,559 (1,658)	34,092 (1,036)	34,072 (1,036)	- 17,189 (- 523)	- 20,487 (- 623)
1987 ..	59,750 (1,568)	60,528 (1,589)	39,861 (1,046)	41,133 (1,080)	- 19,889 (- 522)	- 19,396 (- 509)
1988(ඇ) ..	70,320 (1,645)	71,200 (1,665)	47,092 (1,101)	46,928 (1,097)	- 23,228 (- 543)	- 24,272 (- 568)

(අ) සන රන් හා කෘෂි ඇතුළත් නොවේ.

(ආ) ප්‍රතිඅපනයන ඇතුළත්ය.

(ඇ) තාවකාලිකයි.

මූලයන් : ශ්‍රී ලංකා රේගුව,
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව,
ලංකා පොහොර සංස්ථාව සහ වෙනත්
ප්‍රධාන පොහොර ආනයනකරුවෝ,
සීමාසහිත එයාර් ලංකා,
ලංකා නැව් සංස්ථාව,
ලංකා බණිප් තෙල් නීතිගත සංස්ථාව.

පසුගිය වසර සමඟ සසඳන විට තේ මිළ හැරුණු විට, 1988 වසරේ සාමාන්‍ය අපනයන මිළ ගණන් වාසිදායක විය. කෙසේ වෙතත්, හාල්, සීනි, නිරිඟු සහ පොහොර වැනි ප්‍රධාන ආනයන-වල මිළ ගණන් 1987 වර්ෂයට වඩා විශාල ලෙස වැඩි වීම නිසා 1988 වෙළෙඳ අනුපාතය සියයට 7 කින් පිරිහුණි.

1.30 සංඛ්‍යා සටහන
විදේශීය වෙළෙඳාම 1979 - 1988

වර්ෂය	රුපියල් දශ ලක්ෂ			දර්ශක අංක 1981 = 100				වෙළෙඳ අනුපාතය
	අපනයන* (නැ.වි.ස.)	ආනයන* (මි.ර.ගැ.)	වෙළෙඳ තුලනය	පරිමාව		මිල		
				සියළුම අපනයන	සියළුම ආනයන	සියළුම අපනයන	සියළුම ආනයන	
1979	15,286	22,560	- 7,275	89	94	82	68	121
1980	17,595	33,942	-16,347	95	111	92	86	107
1981	21,043	36,583	-15,540	100	100	100	100	100
1982	21,454	41,946	-20,492	105	100	98	104	94
1983	25,096	45,558	-20,461	99	110	125	109	115
1984	37,347	47,541	-10,194	116	114	160	114	140
1985	36,207	54,049	-17,843	120	109	142	123	115
1986	34,072	54,559	-20,487	128	124	126	114	111
1987	41,133	60,528	-19,396	130	127	146	129	114
1988(අ)	46,928	71,200	-24,272	134	130	166	157	106

* 1980 සිට ඉදිරියට ගලපන ලද සංඛ්‍යා දක්වේ.
(අ) කාවකාලිකයි.

මූලාශ්‍රය : ශ්‍රී ලංකා රේගුව,
ශ්‍රී ලංකා මහ බැංකුව.

අපනයන

ගලපන ලද සංඛ්‍යාවලට අනුව, 1988 වසරේ අපනයන වටිනාකම විගැහි දශ ලක්ෂ 1,097 (රුපියල් දශ ලක්ෂ 46,928) ක් වූ අතර, එය 1987 වසරේ විගැහි දශ ලක්ෂ 1,080 (රුපියල් දශ ලක්ෂ 41,133) සමඟ සසඳන විට විගැහි වටිනාකම අනුව සියයට 1.6 ක වැඩි වීමක් පෙන්නුම් කරනු ලැබීය. සංසන්දනාත්මකව බලන විට 1987 වර්ෂයේ වර්ධන වේගය සියයට 4 ක් විය. කෙසේ වුවද, 1988 වර්ෂයේ දී ඒ ඒ නිෂ්පාදිත කාණ්ඩ වෙන් වෙන්ව ගත් කල, මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් වාර්තා කරන ලදී. 1987 වර්ෂයේ සියයට 4 කින් පහත වැටුණු කෘෂිකාර්මික අපනයන 1988 දී සියයට 3 ක තරමක වර්ධනයක් පෙන්වීය. ඒ අතර, පසුගිය වර්ෂයේ සියයට 9 ක වැඩි වීමක් වාර්තා කළ කාර්මික අපනයන 1988 දී සියයට 1 ක සුළු වර්ධනයක් පමණක් වාර්තා කරන ලදී. 1987 වර්ෂයට වඩා සියයට 29 කින් වැඩි වූ බණිජමය අපනයන ඉතාමත්ම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

1977 ආර්ථික ප්‍රතිසංස්කරණයන් සමඟ පසුගිය දශකය තුළ තියුණු අන්දමින් වෙනස්වීම්වලට භාජනය වූ අපනයන සංයුතිය, 1988 දී සුළු වෙනස් වීමක් පමණක් පෙන්නුම් කරන ලදී. 1986 වසරේ දී ප්‍රධාන අපනයන කාණ්ඩය බවට පත් වූ කාර්මික අපනයන තවදුරටත් ප්‍රධාන අපනයන අංශය වශයෙන් පැවතුණි. 1986 වසරේ විශාලතම තනි අපනයන භාණ්ඩය වූ රෙදිපිළි සහ ඇඟවම්වල දායකත්වය 1987 දී සියයට 31 සිට 1988 දී සියයට 30 දක්වා සුළු වශයෙන් අඩු වුවද, එය තවදුරටත් ප්‍රධාන අපනයන භාණ්ඩය වශයෙන් පැවතුණි. ඒ අතර, 1977 දී මුළු අපනයන ඉපැයීම්වලින් හතරෙන් තුනක් වූ වතු කෘෂිකාර්මික හෝගවල දායකත්වය, 1987 දී සියයට 38 සිට 1988 දී සියයට 37 දක්වා තවදුරටත් පහත වැටුණි. අනෙක් අතට, බණිජමය අපනයනවල දායකත්වය 1987 දී සියයට 4 සිට 1988 දී සියයට 6 දක්වා වැඩි විය.

1.31 සංඛ්‍යා සටහන
අපනයන සංයුතිය 1986 - 1988

කාණ්ඩය	වටිනාකම රුපියල් දශ ලක්ෂ			විගැහි දශ ලක්ෂ			මුළු අපනයනවල ප්‍රතිශතයක් වශයෙන්		
	1986	1987	1988 (අ)	1986	1987	1988	1986	1987	1988
1. කෘෂිකාර්මික අපනයන	15,764	17,437	20,104	479	458	470	46.3	42.4	42.8
1.1 තේ	9,253	10,654	12,299	281	280	288	27.2	25.9	26.2
1.2 රබර්	2,622	2,929	3,706	80	77	87	7.7	7.1	7.9
1.3 පොල්	2,389	2,140	1,538	73	56	36	7.0	5.2	3.3
1.3.1 පොල් මද නිෂ්පාදිත	1,609	1,423	895	49	37	21	4.7	3.5	1.9
1.3.2 වෙනත්	780	717	643	24	19	15	2.3	1.7	1.4
1.4 සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත (අ)	1,500	1,714	2,561	46	45	60	4.4	4.2	5.4
2. කාර්මික අපනයන (අ) (ආ)	15,878	20,004	22,674	483	525	530	46.6	48.6	48.3
2.1 රෙදිපිළි හා ඇඟළුම්	9,629	12,897	14,260	293	339	333	28.3	31.3	30.4
2.2 ඛනිජ තෙල් නිෂ්පාදිත	2,358	2,592	2,265	72	68	53	6.9	6.3	4.8
2.3 වෙනත්	3,891	4,515	6,148	118	118	144	11.4	11.0	13.1
3. ඛනිජමය අපනයන	1,182	1,805	2,614	36	47	61	3.5	4.4	5.6
3.1 මැණික්	755	1,447	2,070	23	38	48	2.2	3.5	4.4
3.2 වෙනත්	427	358	543	13	9	13	1.3	0.9	1.2
4. වර්ග නොකළ අපනයන (ඇ)	1,249	1,886(ඉ)	1,536	38	50	36	3.7	4.6	3.3
මුළු අපනයන (ආ)	34,072	41,133	46,928	1,036	1,080	1,097	100.0	100.0	100.0

- (අ) තෝරා ගත් අධීක්ෂණයන්.
- (ආ) ගලපන ලදී.
- (ඇ) ප්‍රතිඅපනයන ඇතුළත්ය.
- (ඈ) නාවකාලික.
- (ඉ) ඉවත් යානාවක අපනයන ඇතුළත්ය.

පරිවහනාවය :
 1986 - විගැහි 1 = රුපියල් 32.8993
 1987 - විගැහි 1 = රුපියල් 38.1023
 1988 - විගැහි 1 = රුපියල් 42.7577

මූලයන් : ශ්‍රී ලංකා රේගුව,
 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,
 සීමාසහිත එයාර් ලංකා.

තේ

කෘෂිකාර්මික අපනයන අතර, තේ සියයට 26 කට දායක වෙමින්, තවදුරටත් 1988 දී ප්‍රධාන අපනයන හෝගය විය. තේ අපනයන වටිනාකම 1987 දී විගැහි දශ ලක්ෂ 280 (රුපියල් දශ ලක්ෂ 10,654) සිට 1988 දී විගැහි දශ ලක්ෂ 288 (රුපියල් දශ ලක්ෂ 12,299) දක්වා සියයට 3 කින් වර්ධනය විය. අපනයන වටිනාකම වැඩි වීමට සම්පූර්ණයෙන්ම හේතු වූයේ තේ අපනයන ප්‍රමාණය කිලෝග්‍රෑම් දශ ලක්ෂ 201 සිට කිලෝග්‍රෑම් දශ ලක්ෂ 220 දක්වා සියයට 9 කින් වැඩි වීමය. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙස, සාමාන්‍ය අපනයන මිළ කිලෝග්‍රෑමයක් විගැහි 1.39 සිට කිලෝග්‍රෑමයක් විගැහි 1.31 දක්වා සියයට 6 කින් පහත වැටුණි. එහෙත්, රුපියලේ අගය අඩු වීම නිසා කොළඹ තේ වෙන්දේසි මිලක්, නැ.වි.ස. මිලක්, රුපියල් වටිනාකම අනුව ඉහළ නැඟුණි. ශ්‍රී ලංකා තේවලට ලන්ඩන් වෙන්දේසියේ දී ලැබුණු සාමාන්‍ය මිළ ද කිලෝග්‍රෑමයක් පැන්ස 105.21 සිට කිලෝග්‍රෑමයක් පැන්ස 99.30 දක්වා සියයට 6 කින් පහත වැටුණි.

රබර්

රබර් අපනයන වටිනාකම 1987 දී විගැහි දශ ලක්ෂ 77 (රුපියල් දශ ලක්ෂ 2,929) සිට 1988 දී විගැහි දශ ලක්ෂ 87 (රුපියල් දශ ලක්ෂ 3,706) දක්වා සියයට 13 කින් වැඩි විය. මෙයට මුළුමනින්ම හේතු වූයේ අපනයන මිළ කිලෝග්‍රෑමයක් විගැහි 0.73(රුපියල් 27.63) සිට කිලෝග්‍රෑමයක් විගැහි 0.87 (රුපියල් 37.33) දක්වා සියයට 19 කින් වැඩි වීමය. 1987 දී සියයට 4 කින් පහත වැටුණු රබර් අපනයන පරිමාව 1988 දී කිලෝග්‍රෑම් දශ ලක්ෂ 99 දක්වා තවදුරටත් සියයට 6 කින් පහත වැටුණි. මුළු රබර් අපනයන ඉපැයීමවලින් සියයට 48 ක් ෂීට් රබර්වලින් ලැබුණු අතර, සියයට 34 ක් ලේටෙක්ස් ක්‍රොප්වලින් ද, සියයට 13 ක් බ්ලොක් රබර්වලින් ද ලැබුණි.

පොල්

සියළුම පොල් නිෂ්පාදිත අපනයන ඉපැයීම් 1987 දී විගැහි දශ ලක්ෂ 56 (රුපියල් දශ ලක්ෂ 2,140) සිට 1988 දී විගැහි දශ ලක්ෂ 36 (රුපියල් දශ ලක්ෂ 1,538) දක්වා සියයට 36 කින් ඉතා තියුණු ලෙස පහත වැටුණි. මෙයට හේතු වූයේ පොල් වගා කරන ප්‍රදේශවල 1986 හා 1987 වර්ෂවල නොකඩවා පැවති නියඟය නිසා පොල් නිෂ්පාදනය තියුණු ලෙස පහත වැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපනයන පරිමාව 1987 දී ගෙඩි දශ ලක්ෂ 538 සිට 1988 දී ගෙඩි දශ ලක්ෂ 224 දක්වා සියයට 58 කින් පහත වැටීමයි. ගෙඩියක සාමාන්‍ය අපනයන මිළ විගැහි 0.07 (රු. 2.64) සිට විගැහි 0.09 (රු. 4.00) දක්වා සියයට 29 කින් වැඩි වීම, අපනයන පරිමාවේ මෙම අහිතකර පහත වැටීමේ පාඩුව සමනය කිරීමට ප්‍රමාණවත් නොවීය. පොල් අකුරු නිෂ්පාදිත අපනයන ඉපැයීම් වටිනාකම ද 1988 දී සියයට 20 කින් පහත වැටුණි. මෙයට හේතු වූයේ පොල් කටු අඟුරු, කොහු ඉදිරි සහ කොහු ලණු යන නිෂ්පාදිතයන්ගේ ඉපැයීම් පහත වැටීමය.

සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත

1988 දී සුළු කෘෂිකාර්මික අපනයනවල සැලකිය යුතු දියුණුවක් දක්නට ලැබුණි. මේවායේ අපනයන වටිනාකම 1987 විගැහි දශ ලක්ෂ 45 (රුපියල් දශ ලක්ෂ 1,714) සිට 1988 දී විගැහි දශ ලක්ෂ 60 (රුපියල් දශ ලක්ෂ 2,561) දක්වා සියයට 33 කින් (රුපියල් වටිනාකම් අනුව සියයට 49 කින්) වැඩි විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මුළු අපනයනයන්ගෙන් සුළු කෘෂිකාර්මික නිෂ්පාදිතයන්ගේ කොටස සියයට 4 සිට සියයට 5 දක්වා වැඩි විය. මෙම නිෂ්පාදිතයන් අතර කුරුඳු, කරාබු නැට්, කෝපි සහ වාෂ්පශීලී තෙල් යන නිෂ්පාදිතයන්ගේ ඉපැයීම්වල සැලකිය යුතු වැඩි වීම් වාර්තා විය.

කාර්මික අපනයන

කාර්මික අපනයනවලින් ලද ඉපැයීම් 1987 දී විගැහි දශ ලක්ෂ 525 සිට 1988 දී විගැහි දශ ලක්ෂ 530 දක්වා සියයට එකක සුළු වැඩි වීමක් වාර්තා කරන ලදී. පසුගිය වර්ෂයේ සියයට 9 ක වැඩි වීම හා සසඳන විට මෙය එයට ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් විය. ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟළුම් අපනයන සහ බණිජ තෙල් අපනයනයන්ගේ ඉපැයීම්වල පහත වැටීම 1988 කාර්මික අපනයනයන්ගේ වර්ධන අනුපාතිකය පහත වැටීමට බලපාන ලදී. රෙදිපිළි සහ ඇඟළුම් අපනයනයන් විගැහි දශ ලක්ෂ 339 සිට විගැහි දශ ලක්ෂ 333 දක්වා සියයට 2 කින් ද, බණිජ තෙල් අපනයනයන් විගැහි දශ ලක්ෂ 68 සිට විගැහි දශ ලක්ෂ 53 දක්වා සියයට 22 කින් ද මෙම දෙවසර තුළ දී පහත වැටුණි. කම්හල්වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බලපාන අන්දමින් සිදු වූ සිවිල් කලබලකාරී තත්ත්වය උක්සන්දන වීම, ඇඟළුම් අපනයන පරිමාව පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, බණිජතෙල් අපනයන වටිනාකම පහත වැටීමට, එහි සාමාන්‍ය අපනයන මිල 1987 දී මෙට්‍රික් ටොන් එකක් විගැහි 106 සිට 1988 දී මෙට්‍රික් ටොන් එකක් විගැහි 77 දක්වා තියුණු ලෙස අඩු වීම හේතුවිය. කෙසේ වුවද, දියමන්ති, සම් හා රබර් නිෂ්පාදිත, මත්ස්‍ය නිෂ්පාදිත සහ රසායනික නිෂ්පාදිත යන ඒවායේ ඉපැයීම් වැඩි වීම නිසා වෙනත් කාර්මික භාණ්ඩවල වටිනාකම සියයට 21 කින් වැඩි විය. දියමන්ති අපනයන පමණක් 1987 විගැහි දශ ලක්ෂ 31 (රුපියල් දශ ලක්ෂ 1,166) සිට 1988 දී විගැහි දශ ලක්ෂ 38 (රුපියල් දශ ලක්ෂ 1,629) දක්වා සියයට 25 කින් ඉහළ නැඟුණි.

බණිජමය අපනයන

බණිජමය අපනයන ඉපැයීම් විගැහි දශ ලක්ෂ 47 (රුපියල් දශ ලක්ෂ 1,805) සිට විගැහි දශ ලක්ෂ 61 (රුපියල් දශ ලක්ෂ 2,614) දක්වා තවදුරටත් 1988 දී ද සියයට 29 ක සිත් ගන්නා සුළු වර්ධනයක් වාර්තා කරන ලදී. මැණික් මෙන්ම අනිකුත් බණිජමය අපනයනයන් වන ඉල්මනයිට්, ලෝපස් හා යකඩ පයිරයිට්ස් සහ ස්වාභාවික මිනිරන්වල විශාල වැඩිවීම් වාර්තා විය. මැණික් අපනයන වටිනාකම විගැහි දශ ලක්ෂ 38 (රුපියල් දශ ලක්ෂ 1,447) සිට විගැහි දශ ලක්ෂ 48 (රුපියල් දශ ලක්ෂ 2,070) දක්වා තියුණු ලෙස වැඩි විය. මෙයට විශාල වශයෙන් හේතු වූයේ ගෙවුඩ් ද ඇතුළුව, අපනයන පරිමාව 1987 දී කැරට් දශ ලක්ෂ 5.4 සිට 1988 දී කැරට් දශ ලක්ෂ 15.6 දක්වා විශාල වශයෙන් වැඩි වීමය. ප්‍රධාන මැණික් අපනයන වෙළෙඳපොළවල් වූයේ ජපානය, තායිලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ හොංකොං යන රටවල්ය. අනිකුත් බණිජමය අපනයනයන් විගැහි දශ ලක්ෂ 9 (රුපියල් දශ ලක්ෂ 358) සිට විගැහි දශ ලක්ෂ 13 (රුපියල් දශ ලක්ෂ 543) දක්වා සියයට 44 කින් ඉහළ නැඟුණි. මේවා අතර, අනෙකුත් බණිජමය අපනයනවලින් සියයට 35 ක් වූ ලෝපස් හා යකඩ පයිරයිට්ස්වල වටිනාකම විගැහි දශ ලක්ෂ 1 (රුපියල් දශ ලක්ෂ 47) සිට විගැහි දශ ලක්ෂ 4 (රුපියල් දශ ලක්ෂ 189) දක්වා තියුණු ලෙස වැඩි වූ අතර, ස්වාභාවික මිනිරන්වල වටිනාකම විගැහි දශ ලක්ෂ 3 (රුපියල් දශ ලක්ෂ 136) සිට විගැහි දශ ලක්ෂ 4 (රුපියල් දශ ලක්ෂ 166) දක්වා වැඩි විය.

ආනයන

ගලපන ලද රේඛ සංඛ්‍යාවලට අනුව මුළු ආනයන වියදම 1988 දී විගැහි දශ ලක්ෂ 1,665 (රුපියල් දශ ලක්ෂ 71,200) ක් වූ අතර, එය 1987 විගැහි දශ ලක්ෂ 1,589 (රුපියල් දශ ලක්ෂ 60,528) සමඟ සසඳන විට විගැහි වටිනාකම අනුව සියයට 5 ක හා රුපියල් වටිනාකම අනුව සියයට 18 ක වැඩි වීම පෙන්නුම් කරන ලදී. මෙම වැඩි වීම ප්‍රධාන වශයෙන් භාල්, සීනි, කිරි හා කිරි නිෂ්පාදිත වැනි පාරිභෝගික භාණ්ඩ ආනයන තුළින් සහ තිරිඟු හා පොහොර වැනි අන්තර් භාණ්ඩ ආනයන තුළින් පිළිබිඹු වුණි.

පසුගිය වර්ෂයේ මෙන්, මුළු ආනයනයන්ගෙන් පාරිභෝගික භාණ්ඩවල කොටස සියයට 23 සිට සියයට 25 දක්වා තව දුරටත් ඉහළ නැඟුණි. ඊට වෙනස්ව, ආයෝජන භාණ්ඩවල කොටස 1987 දී සියයට 19 සිට 1988 දී සියයට 17 දක්වා අඩු වූ අතර, අන්තර් භාණ්ඩවල කොටස පසුගිය වසරෙහි මෙන්ම දළ වශයෙන් සියයට 57 මට්ටමේම පැවතුණි.

1.32 සංඛ්‍යා සටහන

ආනයනයන්හි අවසන් උපයෝජනය අනුව කෙරෙන වර්ගීකරණය 1986-1988

කාණ්ඩය	වටිනාකම රුපියල් දශ ලක්ෂ			විගැහි දශ ලක්ෂ			මුළු ආනයනයන්ගේ ප්‍රතිශතයක් වශයෙන්		
	1986	1987 (අ)	1988(ආ)	1986	1987	1988	1986	1987	1988
1. පාරිභෝගික භාණ්ඩ ..	12,256	13,814	17,425	372.5	362.5	407.5	22.5	22.8	24.5
1.1 ආහාර සහ පාන වර්ග ..	6,746	7,462	10,201	205.0	195.8	238.6	12.4	12.3	14.3
1.1.1 සහල් ..	1,052	687	1,795	32.0	18.0	42.0	1.9	1.1	2.5
1.1.2 පිටි ..	90	96	303	2.7	2.5	7.1	0.2	0.2	0.4
1.1.3 සීනි ..	1,764	2,389	2,927	53.6	62.7	68.5	3.2	3.9	4.1
1.2 වෙනත් ..	5,510	6,353	7,225	167.5	166.7	169.0	10.1	10.5	10.1
2. අන්තර් භාණ්ඩ(ඇ) ..	28,618	34,619	40,508	869.9	908.6	947.4	52.4	57.2	56.9
2.1 බණිජ තෙල් ..	6,293	8,716	7,839	191.3	228.7	183.3	11.5	14.4	11.0
2.2 පොහොර ..	1,282	1,299	2,476	39.0	34.1	57.9	2.4	2.1	3.5
2.3 රසායනික ද්‍රව්‍ය ..	1,587	1,559	1,887	48.2	40.9	44.1	2.9	2.6	2.6
2.4 නිරිඟු ..	2,371	1,923	2,983	72.1	50.5	69.8	4.4	3.2	4.2
2.5 රෙදිපිළි හා ඇඟළුම්(ඈ) ..	6,353	8,086	8,796	193.1	212.2	205.7	11.5	13.4	12.3
3. ආයෝජන භාණ්ඩ ..	10,556	11,334	12,081	320.9	297.5	282.5	19.4	18.7	17.0
3.1 යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ..	5,828	6,640	7,047	177.1	174.3	164.8	10.7	11.0	9.9
3.2 ගම්නාගමන උපකරණ ..	1,457	1,418	1,409	44.3	37.2	32.9	2.7	2.3	2.0
3.3 ගොඩනැගිලි ද්‍රව්‍ය ..	907	710	1,038	27.6	18.6	24.3	1.7	1.2	1.5
4. වර්ග නොකරන ලද ..	3,129	761	1,186	95.1	20.0	27.7	5.7	1.3	1.6
මුළු ආනයන (ඇ) ..	54,559	60,528	71,200	1,658.4	1,588.6	1,665.2	100.0	100.0	100.0

(අ) සංශෝධිත.
 (ආ) තාවකාලික.
 (ඇ) ගලපන ලදී.
 (ඈ) ඉහත දී පාරිභෝගික භාණ්ඩ වශයෙන් වර්ග කරන ලද රෙදිපිළි හා ඇඟළුම් ආනයන දත් අන්තර් භාණ්ඩ වශයෙන් වර්ග කරනු ලැබේ.

මූලයන් : ශ්‍රී ලංකා රේගුව,
 ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව,
 ලංකා පොහොර සංස්ථාව සහ වෙනත් ප්‍රධාන
 පොහොර ආනයනකරුවෝ,
 ලංකා බණිජ තෙල් නීතිගත සංස්ථාව,
 ශ්‍රී ලංකා මහ බැංකුව.

පාරිභෝගික භාණ්ඩ

පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 1987 දී විගැහි දශ ලක්ෂ 363 (රුපියල් දශ ලක්ෂ 13,814) සිට 1988 දී විගැහි දශ ලක්ෂ 408 (රුපියල් දශ ලක්ෂ 17,425) දක්වා සියයට 12 කින් ඉහළ නැගුණි. සියළුම කාණ්ඩවල පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම් වැඩි වීම ඊට හේතු විය. සහල් ආනයන වියදම විගැහි දශ ලක්ෂ 18 (රුපියල් දශ ලක්ෂ 687) සිට විගැහි දශ ලක්ෂ 42 (රුපියල් දශ ලක්ෂ 1,795) දක්වා දෙගුණයකටත් වඩා වැඩි විය. මෙයට, ආනයන පරිමාව මෙට්‍රික් ටොන් 113,000 සිට මෙට්‍රික් ටොන් 210,000 දක්වා සියයට 86 කින් වැඩි වීමත්, ආනයන මිල සියයට 25 කින් ඉහළ යාමත් හේතු විය. මේ අතර, ආනයන පරිමාව සියයට 15 කින් පහත වැටී තිබියදීත්, සීනිවල ආනයන මිල සියයට 29 කින් වැඩි වීම නිසා ආනයන වටිනාකම විගැහි දශ ලක්ෂ 69 (රුපියල් දශ ලක්ෂ 2,927) ක් දක්වා සියයට 9 කින් වැඩි විය. කිරි හා කිරි නිෂ්පාදිත ආනයන වටිනාකම ද 1987 දී විගැහි දශ ලක්ෂ 33 සිට 1988 දී විගැහි දශ ලක්ෂ 45 දක්වා සියයට 35 කින් තියුණු අත්දැකීන් ඉහළ නැගුණි. කෙසේ වෙතත්, අනිකුත් පාරිභෝගික භාණ්ඩ වටිනාකම විගැහි දශ ලක්ෂ 167 සිට විගැහි දශ ලක්ෂ 169 දක්වා සුළු වශයෙන් සියයට 1 කින් පමණක් ඉහළ නැගුණි.

අන්තර් භාණ්ඩ

1988 දී විගැහි දශ ලක්ෂ 947 (රුපියල් දශ ලක්ෂ 40,508) ක් වූ අන්තර් භාණ්ඩ ආනයන වියදම, 1987 වසරේ විගැහි දශ ලක්ෂ 909 (රුපියල් දශ ලක්ෂ 34,619) සමඟ සසඳන විට විගැහි වටිනාකම අනුව සියයට 4 ක වැඩි වීමක් පෙන්වීය. මෙයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ පොහොර, තිරිඟු සහ රසායනික ද්‍රව්‍ය යන භාණ්ඩවල පරිමාවත්, මිලක් යන දෙකම වැඩි වීමය. පොහොර ආනයන වියදම විගැහි දශ ලක්ෂ 58 (රුපියල් දශ ලක්ෂ 2,476) දක්වා සියයට 70 කින් ඉතා තියුණු ලෙස ඉහළ නැගුණු අතර, එයට හේතු වූයේ ආනයන පරිමාව මෙට්‍රික් ටොන් 373,000 සිට මෙට්‍රික් ටොන් 556,000 දක්වා සැලකිය යුතු ලෙස වැඩි වීමත්, මිල සියයට 14 කින් වැඩි වීමත්ය. තිරිඟු ආනයන වටිනාකම විගැහි දශ ලක්ෂ 51 (රුපියල් දශ ලක්ෂ 1,923) සිට විගැහි දශ ලක්ෂ 70 (රුපියල් දශ ලක්ෂ 2,983) දක්වා සියයට 38 කින් ඉහළ නැගුණි. මෙයට හේතු වූයේ, පරිමාව සියයට 6 කිනුත්, මිල සියයට 30 කිනුත් වැඩි වීමය. රසායනික නිෂ්පාදිත ආනයන වියදම විගැහි දශ ලක්ෂ 41 (රුපියල් දශ ලක්ෂ 1,559) සිට විගැහි දශ ලක්ෂ 44 (රුපියල් දශ ලක්ෂ 1,887) දක්වා නැතහොත් සියයට 8 කින් වැඩි විය.

1.33 සංඛ්‍යා සටහන

1988 වර්ෂයේ ප්‍රධාන ආනයනයන්හි පරිමාව

මෙට්‍රික් ටොන්

මාසය	සහල්	තිරිඟු	සීනි	විණිජ තෙල් (බොර තෙල්)	පොහොර
ජනවාරි	20,101	55,000	47,636	159,882	19,524
පෙබරවාරි	30,527	55,336	25,970	137,180	62,716
මාර්තු	34,710	63,004	28,382	124,608	57,348
අප්‍රේල්	22,861	101,743	14,800	191,153	48,103
මැයි	20,014	11,034	11,521	129,216	53,477
ජූනි	30,188	52,265	28,653	151,934	58,371
ජූලි	16,008	48,699	17,955	165,001	68,358
අගෝස්තු	16,524	62,732	32,105	293,876	39,604
සැප්තැම්බර්	10,030	6,355	21,404	157,188	37,138
ඔක්තෝබර්	4,119	52,289	15,995	127,447	50,570
නොවැම්බර්	77	47,967	19,051	127,315	37,111
දෙසැම්බර්	5,265	55,657	55,487	129,335	23,446
එකතුව(අ)	210,424	612,081	318,959	1,894,135	555,766

(අ) ගලපන ලදී.

මූලයන් : ශ්‍රී ලංකා රේගුව,
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව,
ලංකා විණිජ තෙල් නීතිගත සංස්ථාව,
ලංකා පොහොර සංස්ථාව සහ වෙනත්
ප්‍රධාන පොහොර ආනයනකරුවෝ.

මෙම වැඩි වීම තිබියදීත්, බණිප තෙල් නිෂ්පාදිත හා රෙදිපිළි හා ඇඳුම් ආනයන වියදම් අඩු වීම හේතුකොටගෙන 1988 වර්ෂය තුළ අන්තර් භාණ්ඩ ආනයන වැඩි වීම සීමා වූණි. බොර තෙල් බැරලයක මිල විගැහී 14 සිට විගැහී 11 දක්වා නියුණු අන්දමින් සියයට 21 කින් පහත වැටීම නිසා බණිප තෙල් ආනයන වියදම සියයට 20 කින් පහත වැටුණි. ප්‍රධාන වශයෙන් ඇඟළුම් අපනයන පරිමාව අඩු වීම නිසා රෙදිපිළි හා ඇඳුම් ආනයන වියදම ද විගැහී දශ ලක්ෂ 212 සිට විගැහී දශ ලක්ෂ 206 දක්වා සියයට 3 කින් පහත වැටුණි.

ආයෝජන භාණ්ඩ

ආයෝජන භාණ්ඩ ආනයන වියදම, 1987 දී විගැහී දශ ලක්ෂ 297 (රුපියල් දශ ලක්ෂ 11,334) සිට 1988 දී විගැහී දශ ලක්ෂ 283 (රුපියල් දශ ලක්ෂ 12,081) දක්වා සියයට 5 කින් පහත වැටුණි. ආයෝජන ක්‍රියාකාරීත්වයේ වර්ධනය අඩු වීම පිළිබිඹු කරමින් ප්‍රවාහන හා යන්ත්‍රෝපකරණ ආනයන පහත වැටීම ප්‍රධාන වශයෙන් මෙයට හේතු විය. ප්‍රවාහන උපකරණ ආනයන වටිනාකම විගැහී දශ ලක්ෂ 37 සිට විගැහී දශ ලක්ෂ 33 දක්වා නැතහොත් සියයට 12 කින් පහත වැටුණු අතර, යන්ත්‍ර සූත්‍ර ආනයන වටිනාකම විගැහී දශ ලක්ෂ 174 සිට විගැහී දශ ලක්ෂ 165 දක්වා නැතහොත් සියයට 5 කින් පහත වැටුණි. කෙසේ වෙතත්, ගොඩනැගිලි උපකරණ ආනයන වටිනාකම විගැහී දශ ලක්ෂ 19 සිට විගැහී දශ ලක්ෂ 24 දක්වා සියයට 31 කින් නියුණු අන්දමින් ඉහළ නැගුණි.

විදේශීය වෙළෙඳ ප්‍රතිපත්තිය

අපනයන දිරි ගැන්වීම සඳහා 1988 දී රේගු බදු ව්‍යුහයේ සහ ආනයන රෙගුලාසිවල යම් යම් වෙනස්කම් සිදු කරන ලදී. 1977 දී ආරම්භ කරන ලද පුළුල් නිදහස් වෙළෙඳ ප්‍රතිපත්ති තවදුරටත් ඵලදායී නොවෙතැයි පැවතුණි.

කීරු බදු

තේ සඳහා වූ අපනයන කීරු බදු, වර්ෂය තුළ දී දෙවනාවක් සංශෝධනය කරන ලදී. ජුනි මස දී කරන ලද පළමු සංශෝධනයෙන් පැකට් කරන ලද තේ සඳහා වන අපනයන බද්ද කිලෝ-ග්‍රෑම්යකට රුපියල් 2 සිට කිලෝග්‍රෑම්යකට රුපියල් 3 දක්වා වැඩි කරන ලදී. ඒ අතර, තේ බැග් වෙනුවෙන් කිලෝග්‍රෑම්යකට රුපියලක කීරු බද්දක් පනවනු ලැබීය. අනතුරුව නොවැම්බර් මස දී තේ අපනයන දිරි ගැන්වීමේ අරමුණින් තොග තේ, පැකට් කළ තේ සහ ක්ෂණික තේ සඳහා වූ අපනයන බදු කිලෝග්‍රෑම්යකට රුපියල් 2 කින් අඩු කරන ලදී. ඒ අතරම, කලින් තේ බැග් අපනයන සඳහා පනවන ලද කිලෝග්‍රෑම්යක් සඳහා වූ රුපියලක කීරු බද්ද කිලෝ-ග්‍රෑම්යකට ශත 50 දක්වා අඩු කරන ලදී. තේ විකුණුම් මත බදු අය කිරීමේ මිල මට්ටම ද 1988 මාර්තු මස දී සංශෝධනය කරන ලදී. ඒ අනුව, බදු අනුපාතිකය සියයට 50 මට්ටමේම නොවෙතැයිව තබමින් බදු අය කිරීමේ මිල මට්ටම කිලෝග්‍රෑම්යකට රුපියල් 40 සිට රුපියල් 44 දක්වා වැඩි කරන ලදී. රබර් අපනයන සඳහා වූ සෙස් බද්ද කිලෝග්‍රෑම්යකට ශත 15 සිට ශත 25 දක්වා 1988 නොවැම්බර් මස දී ඉහළ නැංවන ලදී.

ආනයන හා අපනයන පාලන

මෙම වසර තුළ දියමන්ති, මුතු, රිදී, ප්ලැටිනම් සහ කෘත්‍රීම ආහරණ ඇතුළත් අයිතමයන් 17 ක් ස්වර්ණාහරණ අපනයන ප්‍රවර්ධනය සඳහා නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය යටතට ගෙනෙන ලදී. මේ අතර, බඩ ඉරිඟු සහ මෝටර් රථ සඳහා බොඩි ආනයනය කිරීම වර්ෂය තුළ බලපත්‍ර ක්‍රමය යටතට ගෙනෙන ලදී.

වෙළෙඳ ගිවිසුම්

1988 වසර තුළ සැලකිය යුතු දියුණුවක් ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ඇති විය. බහු කෙඳි රෙදිපිළි ගිවිසුම යටතේ ස්වීඩනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකාව පිළිවෙලින් අචුරුද 4 ක් සහ අචුරුද 5 ක් වලංගු වන ද්වි පාර්ශ්වීය ඇඳුම් ගිවිසුම් ඇති

කර ගන්නා ලදී. දෙරට අතර වෙළෙඳ සහ ආර්ථික සම්බන්ධය වර්ධනය කර ගැනීමේ අරමුණින් හුර්කිය සමඟ ද ප්‍රථම වරට 1988 අගෝස්තු මස ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වීය ගිවිසුමකට එළඹුණි. ඒ අතරතුර, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර 1987 නොවැම්බර් මස ඇති කර ගත් විශේෂ වෙළෙඳ වැඩපිළිවෙල 1988 නොවැම්බරයේ දී අවසාන කරනු ලැබීය. කැනඩාව, යුරෝපීය ආර්ථික වෙළෙඳ හවුල, නෝර්වේ සහ පින්ලන්තය වැනි දියුණු රටවලට ඇදුම් අපනයනය කිරීමේ දී තවදුරටත් ශ්‍රී ලංකාවට පංගු කිරීම සම්බන්ධ සීමාවන්ට මුහුණපෑමට සිදු විය.

විමසුමට ලක්වන වර්ෂය තුළ බැංකොක් ගිවිසුම, ලෝක වරණිය වෙළෙඳ ක්‍රම සහ උරුගුවේ සාකච්ඡා වටය යන වෙළෙඳාම සම්බන්ධ වැදගත් රැස්වීම් කිහිපයකට ශ්‍රී ලංකාව සහභාගී වූවාය.

ජාත්‍යන්තර භාණ්ඩ ගිවිසුම් සම්බන්ධව සලකන විට 1987 දී ඇති කර ගන්නා ලද ජාත්‍යන්තර ස්වාභාවික රබර් ගිවිසුම 2 (ජා.ස්වා.ර.ගි.2) සඳහා සාමාජික රටවල් වැඩි ගණනක් විසින් අනුමැතිය දෙනු ලැබීය. කෙසේ වුවද, 1988 අවසානය දක්වා ගිවිසුමේ සාමාජිකත්වය පිළිබඳව ශ්‍රී ලංකාව තීරණයක් ගෙන නොතිබුණි. අලුත් ගිවිසුම, කලින් පැවති ජා.ස්වා.ර.ගි. 1 මෙන්ම මූලිකව මිළ ස්ථායීකරණ ගිවිසුමක් වන අතර, එය තොග සම්භාර ක්‍රමය මගින් ක්‍රියාත්මක වන්නකි. යෝජිත ජාත්‍යන්තර තේ ගිවිසුම පිළිබඳව සලකන විට, වර්ෂය තුළ දී ආනයන සහ අපනයන කරන රටවල් අතර සාමාන්‍ය සාකච්ඡාවන් දෙකක් පැවැත්වූන ද ඒ පිළිබඳව සැලකිය යුතු ඉදිරි පියවර කිසිවක් සිදු නොවීණි. ජාත්‍යන්තර කෝපි සංවිධානය යටතේ 1988 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ 87/88 කෝපි වර්ෂය සඳහා ශ්‍රී ලංකාවට මලු 59,148 ක නැතහොත් මෙට්‍රික් ටොන් 3,549 ක පංගුවක් ද, වර්ෂ 88/89 සඳහා මලු 56,448 ක නැතහොත් මෙට්‍රික් ටොන් 3,386 ක පංගුවක් ද හිමි විය.

අභ්‍යන්තර වෙළෙඳාම

වෙළෙඳපොළ බලවේගයන්ට අනුකූලව වෙළෙඳාම හැසිරවීමට ඉඩ හැරීම අභ්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්තිය යටතේ තවදුරටත් සිදු විය. මෙම අරමුණින් යුතුව, රජයේ මැදිහත්වීම අවම මට්ටමෙන් පවත්වා ගෙන ගිය අතර, තරගකාරිත්වය දියුණු කිරීමෙහි ලා භාණ්ඩ හා සේවා අංශයන්හි පෞද්ගලික අංශයේ සහභාගිත්වය තොග වෙළෙඳ අංශයේත්, සිල්ලර වෙළෙඳ අංශයේත්, අනිකුත් ක්‍රියාකාරකම්වලත් දිරි ගන්වන ලදී.

1987 අගෝස්තු මස පිහිටුවන ලද සාධාරණ වෙළෙඳ කොමිෂම මගින් ඊට අදාළ කාර්යයන් වන වෙළෙඳ ඒකාධිකාරයන් බිහි වීම, ව්‍යාපාර ඒකරාශී වීම සහ තරගකාරිත්වයට බාධා පමුණුවීමේ ක්‍රියාකාරකම් වැළැක්වීම සම්බන්ධ කටයුතු කරගෙන යන ලදී. ජාතික මිළ ප්‍රතිපත්තියක් සකස් කිරීමෙහි හා ක්‍රියාත්මක කිරීමෙහි වගකීම ද මෙම කොමිෂමට අයත් විය. කොමිෂම මගින් 1987 වසරේ දී කරන ලද මිළ විවරණ 52 හා සසඳන කල 1988 දී මිළ විවරණ 95 ක් ක්‍රියාත්මක කරන ලදී. පාරිභෝගිකයාන්, නිෂ්පාදකයාන් යන දෙදෙනාගේම අයිතින් ආරක්ෂා කිරීම මෙම මිළ විවරණයන්ගෙන් බලාපොරොත්තු විය.

පසුගිය වර්ෂවල දී මෙන්ම, 'මහපොළ වෙළෙඳපොළ' සහ පාරිභෝගික සමිති සංවිධානය කිරීම මගින් වෙළෙඳපොළ පිළිබඳ පාරිභෝගිකයින්ගේ දැනුවත්කම වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු විය. 1988 දී 'මහපොළ වෙළෙඳපොළ' 13 ක් ද, නව පාරිභෝගික සමිති 4,535 ක් ද රට පුරා පිහිටුවනු ලැබීය.

නව වෙළෙඳ පරිසරයට ගැලපෙන පරිදි රාජ්‍ය වෙළෙඳ සංවිධාන තම කටයුතු විවිධාංගී-
කරණය කරමින් පෞද්ගලික අංශය සමඟ තරඟ වැදුණි. විශේෂයෙන්ම සමුපකාර තොග
වෙළෙඳ සංස්ථාව (ස.තො.ස.) අත්‍යවශ්‍ය භාණ්ඩවල තොග පවත්වා ගැනීම මගින් වෙළෙඳ-
පොළට ප්‍රමාණවත් භාණ්ඩ සැපයුමක් සහතික කරන ලදී.

අභ්‍යන්තර අර්බුදකාරී අවස්ථාවල දී අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරීමේ සංවිධානාත්-
මක අංශයක් වශයෙන් සමුපකාර සමිතිවල වැදගත්කම ද පැහැදිලිව කැපී පෙනුණි. පසුගිය
අවුරුදුවල මෙන්ම, ආහාර මුද්දර ක්‍රමය යටතේ පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු
මෙමගින් දිගටම කරගෙන යනු ලැබීය.

සංචාරක කර්මාන්තය

1988 වර්ෂයේ සිට සිවිල් කලබලකාරී තත්ත්වය නිසා පිරිහීමට පත් වෙමින් තිබෙන සංචාරක
කර්මාන්තය විමසුමට ලක්වන වර්ෂය තුළ දී ද පහත් මට්ටමක පැවතුණි. වර්ෂයේ ඉදිරි කාලය
සඳහා හෝටල්වල නවාතැන් පහසුකම් වෙන් කිරීම 1987 ට වඩා සිප්‍රයෙන් ඉහළ ගිය බැවින්
1988 මැද භාගයේ දී මෙම කර්මාන්තයේ පුනර්ජීවනයක සලකුණු දක්නට ලැබුණ ද, වර්ෂය
අවසාන කාර්තුවේ දී නැවතත් කලබලකාරී තත්ත්වය උත්සන්න වීම නිසා මෙම බලාපො-
රොත්තු වූ වර්ධනය අඩු පණවුණි. ඒ අනුව වර්ෂයේ මුළු සංචාරක පැමිණීම් සංඛ්‍යාව 182,662 ක්
වූ අතර, එය දළ වශයෙන් පසුගිය වර්ෂයේ මට්ටමේම පැවතුණි. මෙම පැමිණීම් ප්‍රමාණය
1986 වර්ෂයට වඩා සියයට 21 කින් අඩු වූ අතර 1982 දී වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම්
සංඛ්‍යාව වන 407,230 සමඟ සසඳන විට සියයට 55 කින් අඩු විය.

1.34 සංඛ්‍යා සටහන

සංචාරක ව්‍යාපාරය පිළිබඳ සංඛ්‍යා ලේඛන 1987 - 1988

ශීර්ෂය	1987	1986 ට වඩා ප්‍රතිශත වෙනස	1988	1987 ට වඩා ප්‍රතිශත වෙනස
1. සංචාරක පැමිණීම්	182,620	- 20.6	182,662	...
2. පැය 24 ට අඩු කාලයකට රට තුළ රැඳෙන විදේශීය මගීන්ගේ පැමිණීම්	2,417	- 61.4	6,108	+ 152.7
3. සංචාරක දින (රාත්‍රී) ගණන (දහස්)	2,414	- 3.9	2,305	- 4.5
4. සංචාරකයින්ගෙන් දළ ලැබීම්			(අ)	
4.1 රුපියල් දශ ලක්ෂ	2,415.2	+ 5.0	2,500.0	+ 3.5
4.2 එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ	82.0	- 0.1	78.6	- 4.1
4.3 විගැහි දශ ලක්ෂ	63.4	- 9.3	58.5	- 7.7
5. පැමිණීමේ අරමුණ අනුව සංචාරකයින්ගේ ගණන				
5.1 විනෝදය	162,782	- 24.7	165,074	+ 1.4
5.2 ව්‍යාපාරික කටයුතු	14,356	+ 42.4	13,670	- 4.8
6. කලාප අනුව පැමිණීම් ගණන				
6.1 බටහිර යුරෝපය	121,112	- 15.3	111,426	- 8.0
6.2 ආසියාව	43,462	- 34.3	53,712	+ 23.6
6.3 උතුරු ඇමෙරිකාව	7,166	- 22.4	6,534	- 8.8
7. මුළු සේවා නියුක්තිය	48,811	- 8.7	47,232	- 3.2
7.1 සෘජු	20,338	- 8.7	19,680	- 3.2
7.2 වක්‍ර	28,473	- 8.7	27,552	- 3.2

(අ) තාවකාලික.

මූලය: ලංකා සංචාරක මණ්ඩලය.

කෙසේ වුව ද, 1988 වසර තුළ ආසියාවෙන් සහ නැගෙනහිර යුරෝපීය රටවලින් පැමිණි
සංචාරකයින් සංඛ්‍යාව වැඩි වීමක් පෙන්නුම් කරන ලද අතර බටහිර යුරෝපය, උතුරු ඇමෙරිකාව
සහ ඕස්ට්‍රලේෂියාවෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව තවදුරටත් අඩු විය. මෙරටට සංචාරකයින්
පැමිණෙන ප්‍රධාන කලාපය වන, මුළු පැමිණීම්වලින් සියයට 61 කට ආසන්න වූ බටහිර යුරෝප-

යෙන් පැමිණි සංඛ්‍යාව, 1987 දී 121,112 සිට 1988 දී 111,426 දක්වා සියයට 8 කින් අඩු විය. මේ අතර, සංචාරක පැමිණීම පිළිබඳව වැදගත්කම අතින් දෙවැනි තැන ගන්නා ආසියානු කලාපයෙන් වූ පැමිණීම සියයට 24 කින් වැඩි විය. ජපානයෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සියයට 28 කින් ද, ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සියයට 20 කින් ද වැඩි වීම මෙයට හේතු විය. අනිකුත් ප්‍රධාන වෙළෙඳපොළවල් වන උතුරු ඇමෙරිකාව සහ ඕස්ට්‍රලේෂියාවෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාවන් පිළිවෙලින් සියයට 9 කින් හා සියයට 10 කින් පහත වැටුණු අතර නැගෙනහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සියයට 7 කින් වැඩි වුණි.

ලංකා සංචාරක මණ්ඩලය විසින් ඇස්තමේන්තු කරන ලද පරිදි 1988 දී සංචාරක කර්මාන්තයෙන් ලැබුණු දළ විදේශ විනිමය ඉපයීම් ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 2,500 (විගැහි දශ ලක්ෂ 59) ක් වූ අතර, එය විගැහි වටිනාකම අනුව සියයට 8 ක අඩු වීමක් විය. 1982 දී වාර්තා වූ විගැහි දශ ලක්ෂ 133 ක ඉහළම විදේශ විනිමය ඉපයීම් ප්‍රමාණය සමඟ සසඳන විට, මෙම වසරේ ඉපයීම් විගැහි වටිනාකම අනුව සියයට 56 කින් අඩු විය.

සංචාරක කර්මාන්තයේ රැකියා අවස්ථාවන් 1988 දී තවදුරටත් අඩු විය. ඇස්තමේන්තු කර ඇති අන්දමට, මුළු සේවා නියුක්ති ප්‍රමාණය 1987 දී 48,811 සිට 1988 දී 47,232 දක්වා අඩු විය. 1988 වසරේ මෙම මුළු සේවා නියුක්ති ප්‍රමාණයෙන් දළ වශයෙන් 19,680 ක් පමණ කර්මාන්තයේ සෘජුව නියැලුණු අතර, 27,552 ක් පමණ ඒ ආශ්‍රිත වෙනත් අංශයන්හි නියුක්ත විය.

පසුගිය වර්ෂයේ මෙන්ම 1988 දී ක්‍රියාත්මක වූ ශ්‍රේණිගත හෝටල් ප්‍රමාණය 128 ක් විය. කෙසේ වුව ද, මුළු කාමර ධාරිතාව 1987 දී 9,921 සිට 1988 දී 9,977 දක්වා සුළු වශයෙන් වැඩි විය. ඒ අතර, ශ්‍රේණිගත හෝටල්වල සාමාන්‍ය කාමර උපයෝගීකරණ අනුපාතිකය 1987 දී සියයට 31.5 සිට 1988 දී සියයට 32.1 දක්වා සුළු වශයෙන් වැඩි විය. කොළඹ නගරය, මහ කොළඹ සහ පෞරාණික නගර ප්‍රදේශවල උපයෝගීකරණ අනුපාතිකය වැඩිවීම මෙයට ඉවහල් විය. අතිරේක නවාතැන් අංශයෙහි ඒකක ප්‍රමාණය 1987 දී 104 සිට 1988 දී 85 දක්වා සියයට 18 කින් පහත වැටුණු අතර, එමගින් මුළු කාමර සංඛ්‍යාව 1,172 සිට 936 දක්වා අඩු විය.

1983 සිට හෝටල් කර්මාන්තය සඳහා රජය විසින් සලසනු ලැබූ සහන වැඩපිළිවෙල 1988 වසර තුළ දී ද තවදුරටත් ක්‍රියාත්මක විය. සියයට 100 ක් දක්වා වූ ණය ප්‍රතිලේඛනගත කිරීම් ද ඇතුළුව ණය ආපසු ගෙවීම් කල් තැබීමේ අවසරය 1989 මාර්තු දක්වා දීර්ඝ කරනු ලැබීමත්, අභිතරක බලපෑමට පාත්‍ර වූ හෝටල්වල කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සඳහා පොළී රහිත ණය පහසුකම් සැපයීමත් මෙම පියවරවලට ඇතුළත් විය.